

**මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල - 2013**

---

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ 10(4) වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 13(6) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු 2013 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2017 ජූලි 24 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ අරමුදලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ පමණක් මෙම වාර්තාවේ ඇතුළත් වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

භාර අරමුදලේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

---

**2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජූනි 02 දිනැති අංක පීර්ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
  
- (ආ) ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් සංස්ථාපිත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIT) මුළු ප්‍රාග්ධනය වූ රු.373,500,000 ක් භාර අරමුදල විසින් යොදවා තිබීම, එකී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් නියෝජනය කිරීම හා එහි මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සඳහා භාර අරමුදල මැදිහත් වීම යන කරුණු මත අරමුදලේ මූල්‍ය ප්‍රකාශන සමඟ එකී ආයතනයේ මූල්‍ය ප්‍රකාශනද ඒකාබද්ධ කළ යුතු වුවත් පළමු වරට 2012 ගිණුම් වර්ෂය සඳහා භාර අරමුදල විසින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණි.

**2.2 වත්කම් හා වගකීම්වල පැවැත්ම**

---

භාර අරමුදල විසින් අවසන්වරට පිළියෙල කරන ලද 2012 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම්, බැරකම්, ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

මූල්‍ය ප්‍රකාශන අයිතමය -----	වටිනාකම ----- රු.
වත්කම් -----	
ජංගම නොවන වත්කම්	10,394,883,490
ජංගම වත්කම්	4,348,718,920
	-----
මුළු වත්කම්	14,743,602,410 =====
වගකීම් -----	
ජංගම බැරකම්	4,968,870,590
ජංගම නොවන බැරකම්	33,240,119
	-----
මුළු බැරකම්	5,002,110,709
ශුද්ධ වත්කම්/අයිතිය	9,741,491,701
	-----
	14,743,602,410 =====
මුළු ආදායම	2,749,622,769
මුළු වියදම	1,925,706,140
	-----
අතිරික්තය	823,916,629 =====

**2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම්**

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති තහවුරු කිරීම් හා සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

	විෂයය -----	වටිනාකම ----- රු.	ඉදිරිපත් නොකළ සාක්ෂි -----
(i)	ආයෝජන	5,860,541,686	ස්ථාවර තැන්පතු සහතික හෝ තහවුරු කිරීමේ වෙනත් ලියකියවිලි
(ii)	වරණීය කොටස් ආයෝජනය	200,000,000	කොටස් සහතික හෝ තහවුරු කිරීමේ වෙනත් ලියකියවිලි
(iii)	සංවර්ධන ලොතරැය මණ්ඩලයේ ආයෝජනය	2,200,000	කොටස් සහතික හෝ තහවුරු කිරීමේ වෙනත් ලියකියවිලි
(iv)	මහපොළ මංගත ලොතරැය	-	අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි

**2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව මාස 3 කට වරක් විගණන කමිටු පැවත්විය යුතු වුවත් සමාලෝචිත වර්ෂයේදී එම කමිටු පැවැත්වීමට කටයුතු කර නොතිබුණි.

**2.5 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

2005 වර්ෂයේදී පැවැත් වූ 46 වන භාරකාර මණ්ඩල රැස්වීමේදී, භාර මණ්ඩල තීරණ අංක 45/02 අනුව පාසල් සංවර්ධන අරමුදල පිහිටුවා තිබුණු අතර භාරකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2013 ජනවාරි 01 දිනට පැවති රු.573,722,672 ක් වූ අරමුදලේ ශේෂයෙන් රු.252,722,672 ක් ආදායම් ගිණුමට කපා හැර තිබුණි. පාසල් සංවර්ධන අරමුදල මගින් ඉදිකර 2011 ජුනි 22 වන විට සංවර්ධන වැඩ අවසන්ව තිබූ පාසල් 5 කට අදාළ වෙන් කිරීම්වලින් ඉතිරිව පැවති රු.1,659,546 ක් ආදායමට නොගෙන වෙන්කිරීම් ලෙස රඳවා ගෙන තිබුණි.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කාර්යසාධනය**

1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත අනුව භාර අරමුදලේ අරමුණු පහත දැක්වේ.

- \* යෞවනයන්ට උසස් අධ්‍යාපන පහසුකම් සැලසීම.
- \* සතුවදායක ලෙස තම ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කර සිටින, ආධාර ලැබීමට සුදුසු යෞවනයන්ට තමන්ගේ ශාස්ත්‍රීය, කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනය අවස්ථාවෝචිත පරිදි, විශ්ව විද්‍යාලයක හෝ කාර්මික නැතහොත් උසස් අධ්‍යාපන ආයතනයක සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි ඔවුන්ට ආධාර සැලසීම.
- \* යෞවනයන්ට තමන්ගේ වෘත්තීය නිපුණතා සහ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට හැකි වන පරිදි වෘත්තීය අභ්‍යාස ආයතන පිහිටුවීම සහ කළමනාකරණය කිරීම හෝ පිහිටුවීමට සහ කළමනාකරණය කිරීමට සහායවීම.
- \* අධ්‍යාපනය සැලසීමෙහිලා නිරතව ඇති පාසල්, ආයතන, පදනම් සහ වෙනත් එවැනි ආයතන පිහිටුවීම සහ ඒවා කළමනාකරණය කිරීමෙහි ලා සහ පවත්වා ගෙන යාමෙහි ලා සහායවීම.
- \* අධ්‍යාපනය සැලසීමෙහිලා නිරතව සිටින කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ එවැනි වෙනත් තැනැත්තන්ගේ නිපුණතා සහ දක්ෂතා නංවාලීම සහ වැඩිදියුණු කිරීම සඳහා ආධාර සැලසීම.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයට අදාළව ශිෂ්‍යයින් විසින් ලබා නොගත් මහපොළ ශිෂ්‍යත්ව වාරික මුදල් එකතුව රු.19,079,800 ක් වූ අතර ඉන් රු.7,194,600 ක් මාස 5 කට වැඩි කාලයක් ද රු.89,900 ක් මාස 9 කට වැඩි කාලයක් ද රඳවාගෙන ආපසු අරමුදල වෙත එවා තිබුණි. නොගෙවූ ශිෂ්‍යත්ව වාරික මුදල් ප්‍රමාදයකින් තොරව ආපසු ගෙන්වා ගැනීමට සුදුසු පිළිවෙතක් අරමුදල විසින් අනුගමනය නොකිරීම නිසා එම මුදල් එලදායී ආයෝජනයක යෙදවීමෙන් ලබා ගත හැකිව තිබූ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව අරමුදලට අහිමි වී තිබුණි .

(ආ) රජයේ පාසල්වල ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීම් හා ඉදිකිරීම් සඳහා ප්‍රාග්ධන වියදම් දැරීම අරමුණු කොට ගෙන පිහිටුවා තිබූ පාසල් සංවර්ධන අරමුදලෙන් සංවර්ධනය කළ යුතු පාසල් තෝරා ගැනීමේ විධිමත් ක්‍රමවේදයන් සහ නිර්ණායකයන් භාර අරමුදල විසින් සකස් කර නොතිබුණි. 2005 වර්ෂයේ සිට පාසල් සංවර්ධන අරමුදලින් රු.221,000,000 ක් ආයෝජනය කර එමගින් ඉපැයූ රු.664,834,326 ක් වූ පොලී ආදායමෙන් පාසල් 32 ක සංවර්ධන කටයුතු සඳහා වැය කර තිබුණේ රු.302,395,007 ක් හෙවත් සියයට 45.5 ක් පමණි.

**3.2 කළමනාකරණ ක්‍රියාකාරකම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා භාර අරමුදල අතර ඇති වූ ගිවිසුමෙහි 5(ඒ)(1) කොන්දේසිය අනුව, තොරතුරු තාක්ෂණ ආයතනයට කල්බදු පදනම යටතේ ලබා දී තිබුණු භූමිය සඳහා බදු කුළී වශයෙන් එම ආයතනයේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් සියයට 20 ක් හෝ රු.8,000,000 ක් යන වටිනාකම්වලින් වැඩි අගය අය කර ගත යුතු විය. ඒ අනුව 2006 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා අය කර ගත යුතු මුදල රු.202,626,450 ක් වුවත් අය කර ගෙන තිබුණේ රු.120,290,945 ක් වූයෙන් හිඟහිටි බදු කුළීය රු.82,335,505 ක් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

(ආ) සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගොඩනැගිල්ලක 6 වන මහලෙහි භාර අරමුදලේ කාර්යාලය පවත්වා ගෙන යන අතර බදු ගිවිසුමකින් හා තක්සේරු වාර්තාවකින් තොරව සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබූ බදු කුළීය රු.3,742,777 ක් වූ අතර ගිවිසුමකින් තොරව සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙන් ලබා ගත් පවිත්‍රතා සේවාව සඳහා රු.288,000 ක් ගෙවා තිබුණි.

**3.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු**

භාර අරමුදලේ පනතෙහි අරමුණක් නොවන උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ පිළිවෙලින් රු.53,704,200 ක් සහ රු.49,485,000 ක් වැය කර තිබුණි.

**3.4 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 3 ක හා ගාල්ල දිස්ත්‍රික්කයේ එක් පාසලක සංවර්ධන කටයුතු සඳහා පාසල් සංවර්ධන අරමුදලෙන් රු.68,389,507 ක් වැය කර තිබුණු අතර ඉන් ව්‍යාපෘති තුනකට භාරකාර මණ්ඩලයේ අනුමැතිය ලැබී නොතිබුණි. එසේම මෙම ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් පිරිනැමීමේදී පහත සඳහන් පොදු අඩුපාඩු නිරීක්ෂණය විය.

- (i) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 වගන්තිය අනුව ගෙවිය හැකි උපරිම සවලීකරණ අත්තිකාරම කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 20 ක් වුවද ඉහත ව්‍යාපෘතිවල රු.46,851,200 ක් වූ කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 33 සිට සියයට 50 දක්වා පරාසයක අත්තිකාරම් ගෙවා තිබුණි.
- (ii) ව්‍යාපෘති 3 ක කොන්ත්‍රාත්තු, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සමුපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස) ලබා දී තිබුණු අතර සංස්ථාව සමග ගිවිසුම්ගත වීමටත් පෙර භාරකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව සංස්ථාව විසින් එම කොන්ත්‍රාත්තුව, උප කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දී තිබුණි.

- (iii) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 වගන්තිය ප්‍රකාරව ව්‍යාපෘති 2 කට අදාළව කාර්යසාධන සුරක්ෂණ ලබාගෙන නොතිබුණ අතර 5.4.6 වගන්තිය ප්‍රකාරව ව්‍යාපෘති 2 කට අදාළව කොන්ත්‍රාත්කරුට ගෙවීම් කිරීමේදී රඳවා ගැනීමේ මුදල් අඩු කර ගෙන නොතිබුණි.
- (iv) මෙම ව්‍යාපෘතිවල වැඩ නිම කළ යුතු කාලය හා අය කළ යුතු ප්‍රමාද ගාස්තු පිළිබඳව ගිවිසුම්වල ප්‍රතිපාදන සලසා නොතිබුණු හෙයින් ප්‍රමාදවන කාලය සඳහා ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී තිබුණි.

(ආ) ඉහත ව්‍යාපෘතිවල ඉදිකිරීම්වලට අදාළව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(i) කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය හා පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රු.32,500,000 ක් වූ අතර සත්‍ය වියදම රු.64,287,501 ක් විය. මේ සඳහා පදනම් කර ගත් පිරිවැය වාර්තාවක් හෝ ප්‍රමාණ පත්‍රයක් නොතිබුණු අතර සත්‍ය වියදම ඇස්තමේන්තු මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිවීමට හේතු අධ්‍යයනය කර නොතිබුණි. ක්‍රීඩා ක්‍රීඩාව සඳහා තණතිල්ල ඉදිකිරීම, ක්‍රීඩා පිටිය සැකසීම හා පිහිනුම් තටාකය ඉදිකිරීම වශයෙන් හඳුනා ගත් ව්‍යාපෘති 03 ක් සඳහා ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. මේ පිළිබඳව පහත සඳහන් කරුණු වැඩිදුරටත් නිරීක්ෂණය විය.

- ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සහ උපදේශකයකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.7 හා 2.8 වගන්ති අනුව ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කර නොතිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව උපදේශක වශයෙන් පත් කර තිබුණු පුද්ගලයාගේ සුදුසුකම් හා සේවා පළපුරුද්ද පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.
- ඉදිකිරීම් උපදේශකවරයා හා භාර අරමුදල සමඟ 2012 මාර්තු 01 දින ඇති කර ගත් ගිවිසුමට අනුව උපදේශක දීමනාව වශයෙන් ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 4 ක උපරිමයකට යටත්ව මාසිකව රු.100,000 බැගින් ගෙවිය යුතු මුදල රු.813,193 ක් විය. එසේ වුවද රු.2,312,000 ක් ගෙවා තිබීම නිසා රු.1,498,807 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.3.4(ඇ) වගන්තියට අනුව ලංසු කැඳවීමේ ලේඛන සකස් කිරීම සඳහා සේවයේ යොදවනු ලැබූ උපදේශකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය නොකළ යුතු වුවත් මෙම කොන්ත්‍රාත්තුවේ ප්‍රමාණ පත්‍ර සකස් කළ උපදේශකට භාර මණ්ඩලය විසින් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි.
- ගිවිසුමට අනුව ව්‍යාපෘති උපදේශක විසින්ම අමුද්‍රව්‍ය ඇණවුම් කිරීම, අමුද්‍රව්‍යවල ගුණත්වය, ප්‍රමාණය හා මිල තීරණය කිරීම සිදුකළ යුතු බව සඳහන්ව තිබූ බැවින් උපදේශන සේවයේ කාර්යයන් නිශ්චිතව හඳුනා ගෙන නොමැති බව නිරීක්ෂණය විය.
- ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් පදනම මත පත්කර තිබූ වැඩබිම් කළමනාකරුවකුට භාරකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව මාසයකට රු.20,000 බැගින් එකතුව රු.233,333 ක දීමනාවක් ගෙවා තිබුණි.

- මෙම ඉදිකිරීම “ඒකාබද්ධිත විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත්” යන විශේෂ ක්‍රමයට සිදු කිරීමට භාරකාර මණ්ඩලය විසින් තීරණය කර තිබුණද කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.10 හා 3.11 වගන්ති අනුව ද්විත්ව අදියර ලංසු ක්‍රමය හෝ ද්විත්ව කවර ක්‍රමය හෝ අනුගමනය කර නොතිබුණි. තෝරාගත් ලංසුකරුගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමකින් තොරව කොන්ත්‍රාත්කරු තෝරා ගෙන තිබුණු අතර කොන්ත්‍රාත්තුව සඳහා විධිමත් ගිවිසුමකට එළඹ නොතිබුණි.
- නල ළිං ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පෞද්ගලික ආයතනයකට ප්‍රදානය කර තිබුණු අතර ඉදිකිරීම් සඳහා භාරකාර මණ්ඩලය අනුමත නොකළ රු.824,127ක වියදමක් දරා තිබුණි.
- අංක 53/08 භාරකාර මණ්ඩල තීරණයට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ක්‍රීඩා පිටියට ජලය සැපයීමේ කොන්ත්‍රාත්තුව රු.3,468,640 කට පෞද්ගලික සමාගමකට ප්‍රදානය කර තිබුණි.

(ii) කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රු.19,000,000 ක් හා වැය කළ මුදල රු.18,354,576 ක් විය. මේ පිළිබඳව පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- ඉංජිනේරු දෙපාර්තමේන්තුව ගොඩනැගිලි සම්මත රේට් අදාළ කර ගෙන මුළු පිරිවැය ඇස්තමේන්තුව සකස් කර නොතිබුණ අතර ඇතැම් අයිතම සඳහා කොන්ත්‍රාත්කරුගේ මිල ගණන් ආදේශ කර තිබුණි.
- අනුමත කරන ලද ප්‍රමාණ පත්‍රය අනුව ඇස්තමේන්තු මුදල රු.14,700,000 ක් වුවද ගිවිස ගැනීමේදී පිරිවැය ඇස්තමේන්තුව රු.19,000,000 ක් ලෙස රු.4,300,000 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- කොන්ත්‍රාත් ගිවිසුමේ 07 වන කොන්දේසියට අනුව ඉදිකිරීම් සම්බන්ධ ප්‍රගතිය හා වාර්තාවන් විධිමත්ව සහතික කිරීම් සහිතව මාසිකව භාර අරමුදලට ලබාදීමට ගිවිසුම්ගතවී තිබුණද, 2014 මාර්තු 25 දින වන විට ගෙවා තිබූ රු.13,000,000 ක් සඳහා වැඩ සහතික කිරීමේ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.
- සිවිලිමේ පළවැනි, විදුලි පද්ධතියේ දෝෂ සහ දොරවල් කිහිපයක විදුරු බිඳී තිබීම වැනි අඩුපාඩු සකස් කර දීමට අදාළ කොන්ත්‍රාත්කරු 2015 ජූලි 06 දින වන විටත් ඉදිරිපත් නොවීම නිසා ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර වගකීම් සහතික සහිතව විදුහල්පතිට භාර දීමට නොහැකි වී තිබුණි.

(iii) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පිහිනුම් තටාකය සඳහා ඉදිරිපත් කළ ඉංජිනේරු ඇස්තමේන්තු පිරිවැය රු.15,500,000 ක් වුවද ගිවිසුම්වලට එළඹීමේදී එය රු.20,000,000 ක් ලෙස රු.4,500,000 ක් වැඩියෙන් දක්වා තිබුණි. එසේම භාර අරමුදල හා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සමග ඇති කර ගත් ගිවිසුමේ 03 වගන්තියට පටහැනි ලෙස ඉටු කළ වැඩ වෙනුවෙන් ඉංජිනේරුවරයාගේ සහතිකය නොමැතිව රු.20,192.302 ක ගෙවීම් සිදු කර තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 හා 2009 ජුනි 09 දිනැති අංක ඩීඑම්ඒ/2009/(1) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය මගින් හෝ විගණන කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමුවී නොතිබුණි.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින් වර භාර අරමුදලේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) ආයෝජන කළමනාකරණය	නිසි අනුමැතිය ලබා නොගැනීම හා පසු විපරම් නොකිරීම.
(ආ) මහපොළ ශිෂ්‍යත්ව අරමුදල් කළමනාකරණය	නොගෙවූ ශිෂ්‍යත්ව වාරික ආපසු අය කර නොගැනීම.
(ඇ) කොන්ත්‍රාත් පරිපාලනය	ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම.